

ප්‍රධාන කරුණු ලේඛනය
ස්ථාවර කැන්පතු

 **vallibel** Finance

ස්ථාවර තැන්පතු



විවිධ ජන සමූහයන්හි පාර්ශවයන් සමඟ අප ගොඩනගාගෙන ඇති දශකයක සමීප සබඳතාවය සාක්ෂාත් කරන මෙය අපගේ විශ්වාසනීය වූ තැන්පතු පහසුකමක් වේ.

වැලිබල් ෆිනෑන්ස් ආයතනය මාසිකව හෝ කල්පිරීමේදී පොළිය ගෙවන මාස 1 සිට මාස 60 දක්වා වූ ස්ථාවර තැන්පතු විකල්ප කිහිපයක් ඉදිරිපත් කරයි.

ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ

- ආයෝජන මත වන ප්‍රතිලාභය සහ තැන්පතු මුදල පිළිබඳ සහතිකය.
- සිත් ගන්නා සුළු පොලී අනුපාත.
- අතිවිශිෂ්ඨ ගනුදෙනුකරු සේවාව.
- ගනුදෙනුකරුගේ කැමැත්ත අනුව කල් පිරීමේදී හෝ මාසිකව පොළිය ගෙවීම.
- මාස 1 සිට මාස 60 දක්වා කාල සීමාව මත පදනම් වූ පොලී අනුපාත.
- වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වඩා ඉහල පොලී අනුපාත.
- ඔබේ ස්ථාවර තැන්පතුවලට එරෙහිව ණය ලබා ගැනීමේ හැකියාව; මෙහිදී පොළිය අය කරනු ලබන්නේ භාවිතා කළ මුදල මත පමණි.
- සුදුසුකම් ලාභී තැන්පතු වගකීම් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලැබෙන රක්ෂණය.
- නොමිලේ ලබාදෙන ආයෝජන උපදේශන සේවා.

ප්‍රධාන ලක්ෂණ, නියමයන් සහ කොන්දේසි

- තැන්පත්කරු වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ නේවාසික වීසා බලපත්‍රලාභියෙකු විය යුතුය අතර වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතුය.
- තැන්පතුව තනි පුද්ගල හෝ බද්ධ තැන්පතුවක් ලෙස සිදු කළ හැකිය, උපරිම බද්ධ හිමිකරුවන් ගණන තිදෙනෙකි.
- ආයතනික සහ වෙනත් ආයතන වලින්ද තැන්පතු භාරගනු ලැබේ (උදා: සමිති සමාගම්, භාර, පුණ්‍යායතන ආදී).
- අවම තැන්පතු මුදල රු.5,000 කි.



පොලී අනුපාත සහ පොලී ගෙවීම්

- නවතම පොලී අනුපාත සඳහා කරුණාකර වැලිබල් ෆිනෑන්ස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. <https://www.vallibelfinance.com/product/fixed-deposits>
- ගනුදෙනුකරුගේ කැමැත්ත අනුව මාසිකව හෝ කල්පිරීමේදී පොළිය ගෙවනු ලැබිය හැකිය. පොළිය සරල ක්‍රමයට එකතු වන අතර ස්ථාවර තැන්පතුව සඳහා වන කාලසීමාව අවසානයේ ගණනය කරනු ලබන අතර කල්පිරීමේදී පොළිය ගෙවිය යුතු විට කාලසීමාව අවසානයේ පමණක් ද මාසිකව ගෙවිය යුතු විට සෑම මාසයකම අවසානයේ ද පොළිය ගෙවනු ලැබේ. මාසික පොලී ගෙවීම් සෑම මසකම තැන්පතු දිනට සිදුකරනු ලැබේ.

කල් පිරීමට පෙර ආපසු ගැනීම

- නිශ්චිත කල් පිරීමේ දිනයට පෙර ස්ථාවර තැන්පතුව ආපසු ලබා ගන්නේ නම්, කළමනාකාරිත්වයේ අභිමතය පරිදි දඩ මුදලක් අය කළ හැකිය.

ස්වයංක්‍රීය අලුත් කිරීම

- කල්පිරීමේ දිනයට හෝ ඊට පෙර තැන්පතුව අළුත් කිරීම හෝ එම තැන්පතුව ආපසු ගැනීම පිළිබඳ කොන්දේසි වල වෙනසක් සම්බන්ධයෙන් සමාගමට දැනුම් දී නොමැති නම්, පොළිය ද ඇතුළුව මෙම තැන්පතුව සමාන කාල පරිච්ඡේදයක් සඳහා එම දිනයේදී පවත්නා පොලී අනුපාතයන්ට අනුව අළුත් කරනු ලැබේ.

බදු වගකීම

- ස්ථාවර තැන්පතු සඳහා පොළිය පවත්නා රඳවා ගැනීමේ බදු (WHT) රෙගුලාසි අදාල වේ. සමාගම් හා වෙනත් ආයතන විසින් උපයන පොලී ආදායම, ආදායම් බද්දට සහ වෙනත් රජයේ බදු වලට යටත් විය හැකිය.

තැන්පතු රක්ෂණ ආවරණය

- සුදුසුකම් ලබන තැන්පතු වගකීම්, මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ තැන්පත්කරුවෙකුට උපරිම වශයෙන් රු. 600,000 ක් වන්දි මුදලක් සඳහා රක්ෂණය කෙරේ.

හවුල් තැන්පතු

- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බද්ධ ගිණුම් සම්බන්ධයෙන් වන විට, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත ලබා ගැනීම සඳහා සියලුම ගිණුම් හිමියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විය යුතුය.
- බද්ධ තැන්පතුවක එක් තැන්පත්කරුවෙකුගේ අභාවයක් සිදුවුවහොත්, එය වහාම සමාගමට දැනුම් දිය යුතු අතර, තැන්පතුව කෙරෙහි අයිතිය ඇති බවට සමාගම විසින් පිළිගනු ලබන එකම පුද්ගලයා ඉතිරිව සිටින තැනැත්තා වේ.

ස්ථාවර තැන්පතු ණය

- කළමනාකාරිත්වයේ පූර්ණ අභිමතය පරිදි, තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මත ණය ලබා ගත හැකි අතර, කළමනාකාරිත්වයේ පූර්ණ අභිමතය පරිදි පවත්නා අනුපාතයන් යටතේ එම ණය සඳහා පොළිය සහ වෙනත් ගාස්තු අය කෙරේ.



අක්‍රීය ගිණුම්

- අක්‍රීය ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති සම්මත නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ඇත. 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනතට අනුව කිසිදු ගනුදෙනුවක් හෝ ලිපි හුවමාරුවක් නොමැති තැන්පතු අක්‍රීය තැන්පතු ලෙස සලකුණු කොට අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කරනු ලැබේ.

අදාළ අනෙකුත් සියලුම කොන්දේසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමේ අයදුම්පතේ දක්වා ඇත.

පැමිණිලි මෙහෙයුම් ක්‍රියා පටිපාටිය

අපගේ සේවාවන් සම්බන්ධයෙන් වන පැමිණිලි ඔබට පහත පරිදි සිදුකළ හැකිය;

1. +94 11 7 480 480 අංකය ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමෙන්
2. tellus@vallibelfinance.com යන විද්‍යුත් ලිපිනය මගින්
3. ජ්‍යෙෂ්ඨ කළමනාකරු - ක්‍රියාවලි සංවර්ධන, වැලිබල් ෆිනෑන්ස්, අංක 310, ගාලු පාර, කොළඹ 03 ලිපිනයට ලිඛිතව දැන්වීමෙන්
4. www.vallibelfinance.com යන අපගේ වෙබ් අඩවියේ 'Contact Us' තුළින් පණිවුඩයක් එවීමෙන්

සමාගම විසින් සතුටුදායක විසඳුමක් ලබා නොදුන්නහොත්, පාරිභෝගිකයාට ඔහුගේ / ඇයගේ පැමිණිල්ල ශ්‍රී ලංකාවේ මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලයට ඉදිරිපත් කළ හැකිය.

මූල්‍ය ඔම්බුඩ්ස්මන්
මූල්‍ය ඔම්බුඩ්ස්මන් කාර්යාලය
143A, වර්ප පාර,
කොළඹ 05.

ඇමතුම් අංකය: +94 11 259 5624
දුර/ෆැක්ස්: +94 11 259 5625 විද්‍යුත් ලිපිනය: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk

පහසුකම්/සේවාවන් හි විශේෂාංග තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී විසින් සපයනු ලබන මෙම ප්‍රධාන කරුණු ලේඛනය පහසුකම් සහ සේවාවන්හි ප්‍රධාන අංගයන්ගෙන් සමන්විත වේ. ඉහත සඳහන් ඕනෑම නියමයන්, කොන්දේසි සහ ගාස්තු ඕනෑම වේලාවක සමාගමේ අභිමතය පරිදි සංශෝධනය කිරීමේ පූර්ණ අයිතිය සමාගම සතුය.

